



### ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

## 2021 වසර සඳහා සැපයුම්කරුවන් / කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීම.

2021 වසර සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට පහත සඳහන් භාණ්ඩ / සේවා සැපයීම හා ඉදිකිරීම් සඳහා ලියාපදිංචි වීමට අපේක්ෂාකරන සැපයුම් කරුවන්ගෙන්/ නිෂ්පාදකයින්ගෙන් / දේශීය නියෝජිතයන්ගෙන් / බෙදාහරින්නන්ගෙන්/ කොන්ත්‍රාත්කරුවන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

- එක් එක් භාණ්ඩ / සේවා / ඉදිකිරීම් උප කාණ්ඩ හෝ උප අනු කාණ්ඩ සඳහා වෙන වෙනම ආපසු නොගෙවන රු.1000.00 ක තැන්පතු මුදලක් ලියාපදිංචි ගාස්තු ලෙස ගෙවිය යුතුයි.
- ආපසු නොගෙවන රු.1000.00 ක ලියාපදිංචි ගාස්තුව මහජන බැංකුව ගංගොඩවිල ශාඛාවේ අංක 097-1-001-6-2315454 දරණ ගිණුමට හෝ අන්තර්ජාලය ඔස්සේ [www.sjp.ac.lk](http://www.sjp.ac.lk) වෙබ් අඩවිය හරහා ගෙවීම් සිදුකර එම රිසිට් පත් අයදුම්පත් සමඟ වෙන වෙනම අමුණා එවිය යුතුය. මුදල් අණකර (Money Order), බැංකු අණකර (Bank Draft) හෝ වෙක්පත් භාරනොගන්නා බව කරුණාවෙන් සලකන්න.
- ආදර්ශ අයදුම්පත් හා ආශ්‍රිත විස්තර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය වෙබ් අඩවිය ඔස්සේ බාගත කළ හැකිය. "[www.sjp.ac.lk](http://www.sjp.ac.lk) - Procurement and Notices".
- භාණ්ඩ/සේවා/ ඉදිකිරීම් උප කාණ්ඩ හෝ උප අනු කාණ්ඩ සඳහා වෙන් වෙන්ව මුදල් ගෙවූ රිසිට් පත් වෙන් වෙන්ව සම්පූර්ණ කරන ලද අයදුම්පත්, පහත සඳහන් ලේඛනවල සහතික කරන ලද පිටපත් සමඟ ඉදිරිපත් කළ යුතුය.
  1. ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සහතිකය, සැපයුම්කරුවන්ගේ හා කොන්ත්‍රාත්කරුවන්ගේ කේෂ්ත්‍රවලට අදාළ අනෙකුත් බලපත්‍ර, සීමිත සමාගම් සඳහා සාංගමික සංස්ථා පත්‍රය සහ සාංගමික ව්‍යවස්ථාවලිය.
  2. අදාළ කේෂ්ත්‍රවල අඩු. 03 ක පලපුරුද්ද (සනාථ කිරීමට අවශ්‍ය ලිපි ලේඛන එවිය යුතුය).
- සුදුසුකම් සපුරා නොමැති අයදුම්කරුවන් ලියාපදිංචි නොකරන අතර තැන්පතු ආපසු නොගෙවන බව කරුණාවෙන් සලකන්න. රජයේ දෙපාර්තමේන්තු/මණ්ඩල/සංස්ථා ඉහත ලිපි ලේඛන ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවේ.
- අයදුම්පත් ලියාපදිංචි තැපෑලෙන් එවීම හෝ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රධාන ආරක්ෂක පිවිසුමෙහි ස්ථාපිත කර ඇති බහාලුමට 2020 දෙසැම්බර් මස 21 වැනි දිනට හෝ ඊට පෙර ගෙනවිත් බහාලීම කළහැකිය.
- එක් එක් උප කාණ්ඩ හා අනු කාණ්ඩ සඳහා වෙන වෙනම මුදල් ගෙවූ රිසිට්පත් ඊට අදාළ වෙන් වෙන්ව සැකසූ අයදුම්පත් සමඟ එකම ලියුම් කවරයක බහා ලියුම් කවරයේ ඉහළ වම් කෙලවරේ "සැපයුම්කරුවන් ලියාපදිංචිකිරීම (උප කාණ්ඩ/ උප අනු කාණ්ඩ) 2021" ලෙස සඳහන් කර එවිය යුතුය.
- ඕනෑම අයදුම්පත්‍රයක් භාරගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීමේ පූර්ණ අයිතිය විශ්වවිද්‍යාලය සතුය. කිසියම් සැපයුම් කරුවෙකු මිල කැඳවීමකට අනුව නියමිත පිරිවිතරයන්ට අනුව නියමිත කාලයට භාණ්ඩ හෝ සේවා ලබාදීමට අසමත් වුවහොත් කලින් දැනුම් දීමකින් තොරව ලියාපදිංචිය අත්හිටුවීමේ අයිතිය විශ්වවිද්‍යාලය සතුය. අසම්පූර්ණ අයදුම්පත් හා පෙර වර්ෂවලදී නියමිත පිරිවිතරයන්ට සහ නියමිත කාලයට භාණ්ඩ හෝ සේවා ලබාදීමට අසමත් වූ සැපයුම්කරුවන්ගේ අයදුම්පත් ලියාපදිංචියෙන් ඉවත් කරනු ලැබේ.
- ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් මිල කැඳවීම් ලබාගන්නා අතර තරඟකාරී මිල ගණන් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් වෙනත් සැපයුම්කරුවන්ගෙන් මිල කැඳවීම් කිරීමේ අයිතිය විශ්වවිද්‍යාලය සතුවේ.
- ලියාපදිංචිවන සියලුම සැපයුම් හා කොන්ත්‍රාත් දින 30 ක අවම ණය කාලසීමාවකට යටත් විය යුතුය.
- වැඩිදුර විස්තර සඳහා සතියේ දිනවල කාර්යාලීය වේලාව තුලදී (පෙ.ව. 9.00 - ප.ව.3.30) නියෝජ්‍ය මූල්‍යාධිකාරී - සැපයීම් අංශයෙන් ලබා ගත හැක. (දු.ක. 0112801482)

ලේඛකාධිකාරී

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

ගංගොඩවිල, නුගේගොඩ

2020.11.21